

**බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ප්‍රාථමික (ශිල්පීය නොවන) සේවා ගණයේ කම්කරු තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම**

බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශයට අයත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පවතින (දෙපාර්තමේන්තුගත) කම්කරු තනතුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අයදුම්පත් කැඳවනු ලැබේ.

01. 1.1 මාසික වැටුප් පරිමාණය : රා.ප.ව.03/2016 අනුව, PL1-2016 ට අදාළව  
24,250 - 10x250 - 10x270 - 10x300 - 12x330 – රු.36,410/-  
(රා.ප.ව.03/2016 හි උපලේඛන 11 ප්‍රකාරව වැටුප් ගෙවනු ලැබේ)
- 1.2 දීමනා : රජය විසින් අනුමත ජීවන වියදම් දීමනා වැටුපට අමතරව ගෙවනු ලැබේ.
  
02. වයස් සීමාව : 2019.08.27 දිනට වයස අවුරුදු 18 නොඅඩු විය යුතු අතර, අවුරුදු 45ට නොවැඩි විය යුතුය. දැනටමත් රජයේ හෝ පළාත් රාජ්‍ය සේවයේ ස්ථිර සේවයේ නියුක්තවුවන්ට මෙම උපරිම වයස් සීමාව බලනොපැවැත්වේ.
  
03. අධ්‍යාපන සුදුසුකම්  
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීම.
  
04. වෙනත් සුදුසුකම්
  - 4.1 ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු විය යුතුය
  - 4.2 යහපත් චරිතයකින් හා මනා සෞඛ්‍යයකින් යුක්ත විය යුතුය
  - 4.3 අයදුම්පත් භාරගන්නා අවසාන දිනට පූර්වාසන්න වසර 03ක කාලයක් බස්නාහිර පළාතේ අඛණ්ඩව ස්ථිර පදිංචිය තිබිය යුතුය. (ප්‍රාදේශීය ලේකම් විසින් අනු අත්සන් කරන ලද ග්‍රාම සේවා සහතිකයක් මගින් සනාථ කළ යුතුය)
  - 4.4 තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය ඉහත සඳහන් සියලුම සුදුසුකම් සම්පූර්ණ කළ යුතු බවට මෙම නිවේදනයේ සඳහන් කරනු ලබන දිනට අයදුම්කරු විසින් එම සුදුසුකම් සෑම ආකාරයකින්ම සම්පූර්ණ කර තිබිය යුතුය.
  
05. සේවයේ නියුක්ත කරවීමේ කොන්දේසි
  - 5.1 මෙම තනතුර ස්ථිරය, විශ්‍රාම වැටුප් සහිතය. (විශ්‍රාම වැටුප් ක්‍රමය පිළිබඳ රජය විසින් ඉදිරියේදී ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට යටත් විය යුතුය)
  - 5.2 තෝරා ගනු ලබන අයදුම්කරුවන් වැන්දඹු හා අනන්දරු, වැන්දඹු පුරුෂ හා අනන්දරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක විය යුතුය.
  
06. තනතුරට අදාළ කාර්යයන්  
දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ, පුහුණු ආයතන හා ගොවිපලවල සහ ව්‍යාප්ති කාර්යාලවල කම්කරු රාජකාරි, ආරක්ෂක කටයුතු, පවිත්‍රකරණය සහ කාර්ය පටයට සමාන්තරව පවරන ඕනෑම රාජකාරියක් ඉටු කළ යුතුය.
  
07. බඳවා ගැනීමේ ක්‍රමය  
ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයක් මගිනි.

**08. අයදුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රමය**

මේ සමඟ ඇති ආදර්ශ අයදුම්පත්‍රයේ ආකෘතියට අනුව, A4 ප්‍රමාණයේ කඩදාසියක තනි පිටුව භාවිතා කරමින් පිළියෙල කරගත් අයදුම්පත් **2019.08.27** දින හෝ එදිනට පෙර ලේකම්, කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශය (බ.ප.), බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල, 7 වැනි මහල, අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් හෝ ගෙනවිත් භාර දිය යුතුය. ඉල්ලුම්පත බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවරෙහි පැහැදිලිව "කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කම්කරු තනතුර සඳහා අයදුම් පත්‍රය" ලෙස ඉල්ලුම් කරන තනතුර සඳහන් කළ යුතුය. දැනටමත් බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නියුතු වූවන්ගේ අයදුම්පත්‍ර තම ආයතන ප්‍රධානීගේ නිර්දේශය ද සහිතව ඉදිරිපත් කළ යුතුය. ප්‍රමාදවී හෝ නියමිත සුදුසුකම් සපුරා නොමැතිව හෝ අසම්පූර්ණව ඉදිරිපත් කෙරෙන අයදුම්පත් කිසිදු දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලබන අතර, අයදුම්පත් ලැබුණු බව දන්වනු නොලැබේ. තවද මෙම අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ ඇතුළත් කරුණු හෝ එම නිවේදනයෙන් ආවරණය නොවන වෙනත් කරුණක් වෙනොත් ඒ පිළිබඳව අමාත්‍යාංශ ලේකම්ගේ තීරණය අවසාන තීරණය වන්නේය.

**එන්.නිල්වල**

ලේකම්  
කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග, ධීවර,  
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය සහ  
ගොවිජන සංවර්ධන පිළිබඳ අමාත්‍යාංශය (බ.ප.),  
බස්නාහිර පළාත් සභා ගොඩනැගිල්ල, 7 වැනි මහල,  
අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,  
බත්තරමුල්ල.